

2019 ජාත්‍යන්තර කාන්තා දින සමගාමී වැඩසටහන් පැවැත්වීම

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ කාන්තා සභිකයින්ගේ
ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන
අනුරාධපුර දිස්ත්‍රික්කය

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව විසින් මාර්තු 08 ට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී වැඩසටහනක් ලෙස, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 2 ඒකාබද්ධ කරමින් පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ කාන්තා සභිකයින් ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් පෙබරවාරි මස 25 වන දින පෙ. ව. 8.30 - 4.00 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික් 2 හි පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ කාන්තා සභිකයින් සහ මෙම දිස්ත්‍රික්ක 2 හි වනිතා සංවර්ධන නිලධාරීන් ඇතුළු 140 ක පමණ පිරිසක් සහභාගී විය.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමිය වන්දානි බණ්ඩාර මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් සිරිවර්ධන දහනායක සමතාගේද සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විය. පැමිණ සිටි අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික් 2 හි පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ කාන්තා සභිකයින් සහ මෙම දිස්ත්‍රික්ක 2 හි වනිතා සංවර්ධන නිලධාරීන් පිලිගනිමින් මෙම වැඩසටහනේ අරමුණ ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය විසින් පැහැදිලි කරන ලදී.



ගරු අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් සිරිවර්ධන දහනායක මහතා, ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය සහ සම්පත්දායකයන් වන නීතිඥ උදේනී තෙවරප්පෙරුම මහත්මිය සහ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය වැඩසටහනට සහභාගී වූ අවස්ථාව



ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය වැඩසටහනේ අරමුණ පැහැදිලි කරන ලද අවස්ථාව


වෙබ් අඩවිය සඳහා



මන්ත්‍රීවරියන් සහ වනිතා සංවර්ධන නිලධාරීන් වැඩසටහනට සහභාගී වූ අවස්ථාව

මෙම වැඩසටහනේ දේශන 4 ක් පවත් වන ලද අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දේශනයන්, සම්පත් සංවලනය පිළිබඳ දේශනයන් නීතිඥ උදේනි තෙවරප්පෙරුම මහත්මිය විසින් සිදු කරන ලද අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ දේශනය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය විසින් සිදු කරන ලදී.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සමන්ත ජයසිංහ මහතා ඡන්දහිමි නාමලේඛනය සඳහා මහජනතාව පෙල ගැස්වීම හා නායකත්ව ගුණාංග වර්ධනය යන මාතෘකාව යටතේ තම දේශනය ඉදිරිපත් කරන ලදී.



පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය සිය දේශනය ඉදිරිපත් කරන ලද අවස්ථාව



මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සමන්ත ජයසිංහ මහතා සිය දේශනය ඉදිරිපත් කරන ලද අවස්ථාව